

බංග්ලාදේශ බෞද්ධයන්ගේ දුක්ඛදායක ඉරණම

පන්සල් විහාර ගිනිතබා බුදුපිළිම විනාශකරති



Muslims destroy Buddhist temples in Bangladesh

A Buddhist woman devotee, seeing the magnitude of the havoc, cries at the gate of a burned down temple.
In another destroyed temple, a shocked child-monk venerates a Buddha statue charred by the fire.
A little girl, led by her elders, holds a placard in protest.



Tens of thousands of rioters left a trail of destruction in southeastern Bangladesh as they torched Buddhist temples and homes near the town of Ramu. The violence was sparked by a photo posted on Facebook that allegedly insulted Islam.
A 25,000-strong mob chanting "Allah Hu Akbar" (Allah is great) set fire to at least ten Buddhist temples and dozens of homes throughout



the town and surrounding villages after seeing the picture, of a burned copy of the Muslim holy book which was posted on Facebook. The rioters blamed the photo on a 25-year-old local Buddhist, though it was not immediately clear if he actually posted the photo.
Army soldiers, paramilitary border guards and police were deployed, and the government has banned all public gatherings in the troubled areas.
According to eye-witness the attack was conducted in a coordinated manner. Temples and houses were set on fire using patrol and gun-powder
Buddhists make up less than 1 percent of Muslim-majority Bangladesh's 150 million people.
The Bangladesh violence follows protests that erupted in Muslim countries over the past month after a film titled "Innocence of Muslims," produced by a U.S. citizen denigrated the Prophet Muhammad by

Duke's Court Travel

Fly to Colombo

| | | |
|--|-----------------------------------------------|------------------------------------|
| | SriLankan Airlines (Cash plus miles offer) | fr £461 ^{+10000 flymiles} |
| | Qatar Airways | fr £543 |
| | Jet Airways | fr £527 |
| | Emirates (departure from Gatwick) | fr £552 |
| | Etihad Airways | fr £522 |
| | Oman Air | fr £563 |
| | British Airways | fr £686 |

Note: All fares mentioned are low season / terms & conditions apply

020 8748 3535

204 King Street, London W6 0RA

portraying him as a fraud, womanizer and child molester.

දකෂිණ බංගලාදේශයේ රාමු නම් ප්‍රදේශයේ එක් රැස්වුණු 25,000 කට අධික කළහකාරී මුස්ලිම් පිරිසක් විහාරස්ථාන දහයක් ද බෞද්ධයින්ට අයත් නිවෙස් හා කඩසාප්පුද ගිනිතබා විනාශකර ඇත. එයට හේතුවී ඇත්තේ ඔවුන් කියන පරිදි ඒ පළාතේ බෞද්ධ තරුණයෙකු ඔහුට කාගෙන්දෝ ලැබුණු පුළුස්සන ලද කුරාණේ පොතක පින්තූරයක් පරිගණක මුහුණු පොත (Facebook) මගින් තවත් කෙනෙකුට යවා ඇතැයි යන පුවත නිසා ය. එහෙත් ඒ කතාව නිවැරදිදැයි තවම කිසිවෙක් නොදනිති.
දින දෙකක් පුරා පැවති එම කොළඹ මර්දනය කිරීම සඳහා යුද හමුදා හටයින්ද, දේශසීමා මුරකරුවන්ද, පොලීසියද යොදවන ලද අතර බංගලාදේශ රජය ඒ කළබල ඇති ප්‍රදේශවල ජනයා රැස්වීම තහනම් කළා ය.
මෙම ප්‍රහාරය පිරිසක් විසින් ක්‍රමානුකූලව සැලසුම්කරන ලද්දක් වන අතර පණිවුඩ යවා මේ පින්තූර පළ කිරීමට පිළිබඳ යාබද පළාත්වල මුස්ලිම් වරුන් දැනුම්වත්කර ඒ පෙදෙසට ගෙන්වන ලද බව කියති. කළහකාරයින් වෙඩිබෙහෙත් සහ පැටුල් යොදා පන්සල් ද ගෙවල් හා කඩසාප්පුද ගිනිකැබු බව ඇසින් දුටු අය පොලීසියට කියා ඇත.

ප්‍රහාරයෙන් පසු බෞද්ධ පවුල් 1000 ක් පමණ සිය නිවාස අත්හැර පලාගොස් ඇත. කඩසාප්පු කඩා ගිනිතබන ගමන්ම එහි වූ මුදල් හා බඩු මැරවරයේ පැහැර ගෙන ගියහ.
බංගලාදේශයේ මිලියන 150 ක ජනගහනයක් ඇති අතර එහි බහුතරය මුස්ලිම් ආගම අදහන අයයි. බෞද්ධයින් සිටින්නේ 1% ටත් වඩා අඩු ප්‍රමාණයකි.
බංගලාදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ පිරිස් ඩැකා අගනුවර සිය විරෝධය පාමින් සාමකාමී උද්ඝෝෂණයක් කළෝය. මෙම විනාශය සම්බන්ධයෙන් තවම කිසිවෙකු අත් අඩංගුවට ගත් බවක් නොපෙනේ.
මෙම ප්‍රහාරයේ මූල පසුගිය මස ඊජිප්තුව ඇතුළු මුස්ලිම් රටවල් කිපයකට පැවති ආගමික නොසන්සුන්තාව සහ කුසිතවීමයි. එයට මූලික වූයේ ඇමරිකාවේ වෙසෙන යුදෙව් ජාතිකයෙකු විසින් තනන ලද මුස්ලිම් විරෝධී චිත්‍රපටයකි. එහි ඉස්ලාම් ආගමේ නායක මහමමත්තුමා වංචනිකයෙකු මිනීමරුවෙකු සහ ස්ත්‍රී දූෂකයෙකු වශයෙන් හඳුන්වා දී ඇත. චිත්‍රපටයේ කුඩා ට්‍රේලර් පටයක් ඉන්ටර් නෙට් යුටියුබ් විඩියෝවකට තනා ලොව වටා ප්‍රචාරයට යවා ඇත. ඊටත් පෙර ප්‍රංශයේ සඟරාවක් කාටූන් චිත්‍රයකින් ද මහමමත්තුමාට අපහාසකරන ලදැයි විශාල කලබැගැනියක් විය.

ඔබේ මුදල් අදම යවන්න - අදම ලබාගන්න



අප මත විශ්වාසය තබා, ලංකාවට මුදල් යවන අපගේ දහස් ගනන් ගනුදෙනුකරුවන් ඔවුන් දුක් මහත්සියෙන් උපයාගත් මුදල්, ඝණිකව සහ සුරක්ෂිතව එතෙර සිටින තම ආදරණීයන් වෙත ලබා දෙන්නේ හද පිරි සතුටෙනි.

Transfer Fees From only **£5**



- * දිවයින පුරා විහිදුනු කොමර්ෂල් බැංකු ශාඛා ජාලය සමඟ එක්ව, වදනම මුදල් ලබාගැනීමේ පහසුව
- * ලංකාවේ ඕනෑම බැංකු ගිණුමකට මුදල් ඝණිකව බැර කිරීම
- * ඔබගේ NRFC/RFC විදේශ ගිණුම් වලට මුදල් බැර කිරීම
- * රටවල් 120කට මුදල් යැවීමේ පහසුව
- * ඔබගේ මුදල් මැද පෙරදිග අතරමැදියන් වෙත නොයා ඝණිකව හා සෘජුවම ගිණුමට බැර කිරීමේ විශ්වාසය

ඝණික ඇමතුම්: **020 8886 4488**
www.efastcash.co.uk

